

පළමුවන කියැවීම

ඉසයියස් 60:1-6

ඉසයියස් දිවැස්ප්‍රසාදි තුමන්ගේ පොතෙන් ගත් පාඨයෙකි.

ඔබේ දෙවිදාණෝ ඔබේ ශෝචනීය වන සේක.

සේරුසලම, නැගිටින්න, බැබළෙන්න, ඔබේ ආලෝකය දැන් උදාවී ඇත. සම්පූර්ණයෙන් ශෝචනීය ඔබ කෙරෙහි බැබළේ. පොළොව අඳුරෙන් ද ජාතීන් ගත අඳුරෙන් ද වසනු ලබන නමුත් සම්පූර්ණයෙන් ඔබ මත බබළන සේක. එතුමන්ගේ ශෝචනීය ඔබ කෙරෙහි දිස් වන්නේ ය. ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදාව වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. ඔබේ ඇස් ඔසවා අවට බලන්න. ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උතුලේ හොවාගෙන ගෙනෙනු ලබති. මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුද මගින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය. ඔවුන්ට සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත් සම්පූර්ණයෙන් ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.”

දේව වාක්‍යය එසේ ය.

දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.

පිළිතුරු ගීය

ගීතාවලිය 72:1-2, 7-8, 10-13

පිළිතුරු: සියලු ජාතීහු සම්පූර්ණයෙන් මෙහෙ කරන්නෝ ය.

ගීය: දෙවිදුනි, රජතුමාට විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව. ඒ රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමේ හැකියාව දුන මැනව. එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.

එතුමන් සමයෙහි දම්ටු බව දියුණු වේවා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේවා. මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේවා. යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේවා!

තාර්ෂිස්හි සහ දවීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය. ෂෙබා සහ සේබාහි රජවරු පඩුරු පුදන්නෝ ය. එතුමන් අභිමුඛ රජවරු වැද වැටෙන්නෝ ය. සියලු ජාතීහු එතුමාට මෙහෙ කරන්නෝ ය.

එතුමා සහන පතා මාරගසන අසරණයන් මුදා ගන්නේ ය. පිහිට නැති පීඩිතයන් නිදහස් කර ගන්නේ ය. එතුමා දූගි දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය. දිළිඳුන්ගේ ජීවිත මුදා ගන්නේ ය.

දෙවන කියැවීම

එසෙයි 3:2-3, 5-6

ශුද්ධ වූ පාවුලු තුමන් විසින් එපෙසිවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි.

සියලු ජාතීන්ට ගැලවීමේ සහභාගිකම ලැබේ.

ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට හාර දී ඇති බව ඔබ ඇත්තෙන් ම අසා ඇත. මා ලුහුඬින් ලියා තිබෙන ලෙස මේ

රහස එළිදරව් විමකින් මට ප්‍රකාශ කරන ලදී. ආදී පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට එ අභිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරුණාකොට ගෙන ශුද්ධ අපෝස්තුළුවරුන්ටත් දිවැසිවරුන්ටත් එය එළිදරව් කර ඇත. ඒ අභිරහස නම් සුඛ අස්න කරුණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් පුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බවයි.

දේව වාක්‍යය එසේ ය.

දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා.

සාධුකාරය

මතෙව් 2:2

ආලේලියා! ආලේලියා!

අපි එතුමන්ගේ තාරකාව පෙරදිග දී දැක,
එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු.

ආලේලියා!

ශුද්ධවූ සුවිශේෂය

මතෙව් 2:1-12

සුවිශේෂක මතෙව් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය මෙසේය.

පෙරදිග දී තරුව දුටු ශාස්ත්‍රවන්තයෝ රජ ව උපන් උතුමාණන් වැදීමට ආහ.

හෙරෝද් රජු දවස පුදයේ බෙන්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙර දිගින් ශාස්ත්‍රවන්තයෝ පෙරුසලමට අවුත්, "පුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු"යි කීහ. එපවත් ඇසූ හෙරෝද් රජ ද මුළු පෙරුසලම ජනතාව ද කැළඹුණාහ. එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, "ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් ද"යි ඔවුන්ගෙන් විචාලේ ය. ඔව්හු කතා කොට, "පුදයේ බෙන්ලෙහෙමෙහි ය, ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ, "එමිබා, පුද, දේශයේ බෙන්ලෙහෙම, තී පුදගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද, මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ"යි ඔහුට කී හ. එකල හෙරෝද් ශාස්ත්‍රවන්තයන් රහසින් කඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, "ඔබ ගොස් ඒ ලදරුවා ගැන හරි ලෙස විමසන්න. ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න." කියා, ඔවුන් බෙන්ලෙහෙමට යැවී ය. රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ලදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඔව්හු ගෙට පිවිස, ලදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැද, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. තවද, හෙරෝද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

සුවිශේෂ වාක්‍යය එසේ ය.

ක්‍රිස්තුහි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.